

සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව

කළමනාකරණ සහකාර -තාක්ෂණික නොවන - බණ්ඩ 2 සේවා ගණයේ සමෘද්ධි සංවර්ධන නිලධාරීන් සඳහා වන 1/2/3 වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය - 2019

ඉහත කරුණ පිළිබඳ මගේ 2019.07.25 දිනැති නිවේදනයේ සඳහන් කරුණු වලට අදාළව වැඩිදුර පැහැදිලි කිරීම් පහත දක්වා ඇත. සියළුම විභාග අපේක්ෂයින් තමාට අදාළ කරුණු කෙරෙහි අවධානය යොමු කරමින් කටයුතු කළ යුතු බව මෙයින් දැනුම් දෙමි.

1. අදාළ විභාග නිවේදනයේ 0.2 හා 3.0 ඡේදවල සඳහන් කරන ලද විභාගයට පෙනී සිටීමට සුදුසුකම් සපුරන නිලධාරීන් පහත පරිදි වේ.

අ. 1 වන කාර්යක්ෂමතා විභාගය

- ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරිය යටතේ සේවයේ යෙදී සිටියදී I වන කාර්යක්ෂමතා කඩඉම් විභාගයට පෙනී නොසිටි නිලධාරීන්
- ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරිය යටතේ සේවයේ යෙදී සිටියදී I වන කාර්යක්ෂමතා කඩඉම් විභාගයට පෙනී සිටි නමුත් එම විභාගය සමත් නොවූ නිලධාරීන්
- 2013 වසරේ සිට මේ දක්වා අළුතින් බඳවා ගනු ලැබූ සමෘද්ධි සංවර්ධන නිලධාරීන්

ආ. 2 වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය

- අදාළ නිවේදනයේ දිනය වන විට තම තනතුරේ II වන ශ්‍රේණියට අන්තර්ග්‍රහණය වී ඇති නිලධාරීන්
- සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව පිහිටුවීමේ පනතේ 44 (ඉ) iii වගන්තිය යටතේ නවක සේවකයන් වශයෙන් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවට අන්තර්ග්‍රහණය වී ඇති නිලධාරීන්

ඇ. 3 වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය

- තම තනතුරේ I වන ශ්‍රේණියට උසස් වී වසර පහක් (05) ඇතුළත විශ්‍රාම නොගන්නා සියළුම නිලධාරීන්

2. තව දුරටත් සේවක අර්ථ සාධක අරමුදලට දායකත්වය සපයමින් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ සේවයට එක් වීමට මනාපය පළ කරන ලද නිලධාරීන්

- සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව පිහිටුවීමට අදාළ පනතේ 44 (ඉ) iv වගන්තිය යටතේ තව දුරටත් සේවක අර්ථ සාධක අරමුදලට දායකත්වය සපයමින් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ සේවයට එක් වීමට මනාපය පළ කරන ලද නිලධාරීන් සඳහා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවට අන්තර්ග්‍රහණය කිරීමට අදාළ වන කාර්ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.
- ඊට අදාළ උසස් කිරීමේ පරිපාටිය සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය ලබා ගැනීමෙන් අනතුරුව එහි සඳහන් විධිවිධාන අනුව අදාළ විභාග පැවැත්වීමට නියමිතය.
- එබැවින් පනතේ 44 (ඉ) iv වගන්තිය යටතේ (සේවක අර්ථ සාධක අරමුදලට දායකත්වය සපයමින්) සිටින නිලධාරීන් මෙම අවස්ථාවේදී මෙම විභාගයට පෙනී සිටීම අවශ්‍ය නොවේ.

